

විගණකාධිපති දෙපාර්තමේන්තුව

306/72

පොල්දූව පාර

බත්තරමුල්ල

සියළුම නිලධාරීන් වෙත,

රාජ්‍ය සංස්ථා, මණ්ඩල, අධිකාරී හා ව්‍යවස්ථාපිත/ව්‍යවස්ථාපිත නොවන අරමුදල්වල මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 1971 අංක 38 දරන මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාරව වාර්තා/ප්‍රසිද්ධ කිරීමේ වාර්තාව හා රජයේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවලට අදාළ 154(6) වාර්තාව

මේ සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති චක්‍රලේඛ හා උපදෙස්වලට අමතරව පහත සඳහන් මඟ පෙන්වීම් අනුව විගණක ආයතනවලට ඉදිරිපත් කරන වාර්තාවන්ට කාර්යසාධන සමාලෝචනය සම්බන්ධව මේ සමඟ දක්වා ඇති ඡේදයද 2017 වර්ෂයේ සිට අදාළ කරගන්නා ලෙස මෙයින් දැනුම් දෙමි.

එසේම මේ සඳහා මඟපෙන්වීමක් ලෙස “කාර්යසාධන විගණනය ව්‍යාප්ත කිරීම” සඳහා මා විසින් නිකුත් කර ඇති දිනැති අංක දරන චක්‍රලේඛයද වැඩිදුරටත් භාවිතා කරන ලෙස මෙයින් දැනුම් දෙමි.

මඟපෙන්වීම

සෑම ආයතනයක්ම එය පිහිටුවීමට අදාළ අපේක්ෂාවන් සාක්ෂාත් කරගනු පිණිස විවිධ අරමුණු පවත්වාගෙන යනු ලබන අතර එම අරමුණු ඉටුකර ගැනීම සඳහා විවිධ ක්‍රියාකාරකම් පිළියෙල කරනු ලැබේ. ඒ සඳහා අවශ්‍ය සැලසුම් දිගු කාලීන හා කෙටිකාලීන වශයෙන් පිළියෙල කෙරේ. මේ අනුව අදාළ ඉලක්ක කොට ගමන් කිරීමේ ක්‍රියාවලිය හා එහි ඵලදායිකත්වය මැනීම පිළිබඳ මඟ පෙන්වීම පහත පරිදි දැක්වේ.

- 02. එක් එක් ආයතනයන්හි ක්‍රියාකාරකම්වල ප්‍රගතිය මැනිය හැකි දර්ශක සමහර ආයතන විසින් පිළියෙල කර ඇති අතර සමහර ආයතන විසින් පිළියෙල කර නොතිබිය හැක. එවැනි අවස්ථාවලදී ප්‍රගතිය මැනිය හැකි පිළිගත හැකි දර්ශක සකස් කර ඒ සඳහා ආයතනයේ එකඟතාවය ලබා ගැනීම කළ යුතුය.

ආයතනයේ දැක්ම	ආයතනයේ මෙහෙවර	ආයතනයේ අරමුණු	අරමුණුකරා ලඟාවීමට පිළියෙල කළ ක්‍රියාකාරකම්	ක්‍රියාකාරකම් සඳහා අපේක්ෂිත ඉලක්ක/ප්‍රගතිය	ප්‍රගතිය මැනිය හැකි දර්ශක
-----	-----	-----	-----	-----	-----

ඉහත වගුව අනුව ආයතනයේ අරමුණු කරා ලඟාවීමට පිළියෙල කළ ක්‍රියාකාරකම්/ක්‍රියාකාරකමක් තෝරාගෙන එය ආයතනයේ අරමුණු කරා ලඟාවීම/නොවීම අදාළ නිර්ණායක අනුව තහවුරු කර ගැනීම හෝ සනාථ කර ගැනීම කළ යුතුය.

මෙහිදී යම් කාලපරිච්ඡේදයක් අවසානයට අදාළ ක්‍රියාකාරකම්වල පවතින තත්වය, ඒ සඳහා බලපාන ලද හේතූන් මෙන්ම ඉන් ඇතිවන/ඇතිවිය හැකි බලපෑම කාර්යසාධන විගණනයක ප්‍රධාන අංශයන් වන ආර්ථිකභාවය, කාර්යක්ෂමතාවය හා ඵලදායකත්වය යන අංශයන් සම්බන්ධ කර විගණන වාර්තාවට පහත පරිදි ඉදිරිපත් කළ යුතුය.

- (i) පරීක්ෂාවට ලක් කළ ආයතනය හා එහි අරමුණු, අපේක්ෂිත ප්‍රතිඵල, ප්‍රතිපාදන හා යෙදවීමට අපේක්ෂිත අනෙකුත් සම්පත් පිළිබඳ කෙටි හැඳින්වීම.
- (ii) ආර්ථිකභාවයෙන් තොර ගනුදෙනු (රාජ්‍ය මුදල් වඩාත් ආර්ථිකභාවයෙන් යුතුව යොදවා තිබේද? මානව/මූල්‍ය හා භෞතික සම්පත් ආර්ථිකභාවයෙන් යුතුව යොදවා තිබේද? මනා කළමනාකරණ ප්‍රතිපත්ති අනුව කළමනාකාරිත්වය ක්‍රියාකාරකම් හසුරුවා තිබේද යන්න පිළිබඳ නිරීක්ෂණ දක්වන්න)
- (iii) කාර්යක්ෂමතාවයෙන් තොරවීම (මානව, මූල්‍ය හා අනෙකුත් සම්පත් කාර්යක්ෂමව යොදවා තිබේද? නියමිත දිනට අපේක්ෂා කළ පරිදි ඉහළ ගුණත්වයකින් අවම යෙදවුමක් යටතේ අදාළ කාර්යයන් ඉටු කර තිබේද? යන්න පිළිබඳ නිරීක්ෂණ දක්වන්න)
- (iv) ඵලදායකත්වය නොමැතිවීම (අවසානයේ බලාපොත්තු වූ නිමවුම/සේවාව/ප්‍රතිලාභය අත්පත් කරගෙන නොමැතිවීම හේතුවෙන් ඇතිවූ බලපෑම පිළිබඳව නිරීක්ෂණ දක්වන්න)

03. මහ පෙත්වීමක් ලෙස යොදා ගත හැකි නිදසුනක් පහත දැක්වේ.

ආයතනය :- ආපදා කළමනාකරණ අමාත්‍යාංශය

අපේක්ෂිත ප්‍රතිඵලය :- ස්වභාවිකව හා මිනිසා විසින් ඇති කරන ආපදා අවම කිරීම, වැලැක්වීම හා ඒ සඳහා ඵලදායී ක්‍රියාමාර්ග ගැනීම තුළින් ජීවත් වීමට සුදුසු සුරක්ෂිත පරිසරයක් ගොඩ නැගීම.

(2016 වාර්ෂික ඇස්තමේන්තුව අනුව ලබාගත් තොරතුරු උපකල්පිත පරිදි වෙනස් කර ඇත)

ව්‍යපෘතියේ නම	2016	ඉලක්ක	මූලික කාර්ය සාධන දර්ශකය
ඇස්තමේන්තු			
-----	-----	-----	-----
	රු.මිලියන		
නායයාම් ආපදා	230	මධ්‍යම පළාතේ උස් භූමිවල	මධ්‍යම පළාතේ පාසල් 10 ක
අවදානම් අවම		පිහිටි පාසල් 10 ක හා රෝහල්	හා රෝහල් 10 ක පිහිටි
කිරීමේ		10 ක භූමි ප්‍රදේශවල	උස්බිම් ප්‍රදේශවල නායයෑම්
වැඩසටහන		නායයාම් අවදානම අවම	අවදානම අවම කිරීමේ
		කිරීමට කටයුතු කිරීම.	කාර්යය සම්පූර්ණ කිරීම.

පහත සඳහන් නිරීක්ෂණ හා දත්තයන් උපකල්පිතයන් බව සලකන්න.

i. ඉහත ඉලක්ක ලඟා කර ගැනීම සඳහා අමාත්‍යාංශය විසින් පිළියෙල කළ ඇති සැලසුම් හා ඒ අනුව ගතයුතු නිවැරදි ක්‍රියාමාර්ග මොනවාද? එම ක්‍රියාකාරකම් ඇගයීම පිණිස යොදාගත හැකි පිළිගත් නිර්ණායක මොනවාද යන්න පිළිබඳ මූලිකව අවබෝධයක් ලබා ගත යුතුය. (එය පහත පරිදි විය හැක)

ක්‍රියාකාරකම්	නිර්ණායක
-----	-----
(අ) මෙම කාර්යභාරය ඉටු කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීමට අදාළ ප්‍රසම්පාදන කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීම.	තෝරා ගැනීමට අදාළ ප්‍රසම්පාදන පරිපාටි.
(ආ) නායයාමට ඉඩ ඇති භූමි ප්‍රදේශ වටා ආරක්ෂිත ගල්වැටි දැමීම.	<ul style="list-style-type: none"> ➤ ප්‍රසම්පාදන මාර්ගෝපදේශය (ඉදිකිරීම් සඳහා අදාළ කෙරෙන සියළුම ප්‍රසම්පාදන නීතිරීති) . ➤ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) විසින් පිළියෙල කරන ලද මාර්ගෝපදේශ.

- (ඇ) අදාළ ප්‍රදේශවල රුක් රෝපණය කිරීම.
 - වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශිත පරිදි නායයෑම අවම කිරීම සඳහා සුදුසු පැල වර්ග.
 - නිර්දේශිත ශාක 1500 ක් සිටුවීම.

ii. මෙම කරුණු සැලකිල්ලට ගෙන පහත පරිදි විගණන ඡේදයක් ගොඩ නැගිය හැක.

ස්වභාවික හා මිනිසා විසින් ඇතිකරන ආපදා අවම කිරීම හා වැලැක්වීමට හා ඵලදායී ක්‍රියාමාර්ග ගැනීම තුළින් ජීවත්වීමට සුදුසු සුරක්ෂිත පරිසරයක් ගොඩනැගීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් 2016 වසරේදී ක්‍රියාත්මක කරන ව්‍යාපෘති අතුරින් නායයාම් ආපදා අවම කිරීමේ වැඩසටහන එක් ව්‍යාපෘතියකි. මේ සඳහා රු.මිලියන 230 ක් වෙන්කර තිබුණි. මෙම ව්‍යාපෘතියේ අපේක්ෂිත ඉලක්ක වූයේ මධ්‍යම පළාතේ උස් භූමිවල පිහිටි පාසල් 10ක හා රෝහල් 10ක නායයාම් අවස්ථා අවම කිරීමට කටයුතු කිරීමයි.

සමාලෝචිත වර්ෂය අවසාන දිනවන විට මෙම ව්‍යාපෘතිය සඳහා රු.මිලියන 220 ක් වියදම් කර තිබූ අතර මධ්‍යම පළාතේ උස් භූමිවල පිහිටි පාසල් 06 ක හා රෝහල් 07ක පමණක් නාය යාම් අවස්ථා අවම කිරීම සඳහා අමාත්‍යාංශය කටයුතු කර තිබුණි.

➤ **අනාර්ථික ගනුදෙනුවලට නිදසුන්**

අමාත්‍යාංශය විසින් මෙම ව්‍යාපෘතියේ කටයුතු නිසිපරිදි සැලසුම් කර නොතිබුණු අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් ලබා දී තිබුණු මාර්ගෝපදේශ හා ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ගෙන් බැහැරව කටයුතු කර තිබුණි. ඒ අනුව උස් භූමිවල පිහිටි පාසල් හා රෝහල් ආශ්‍රිත ගල්වැටි ඉදිකිරීමට අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීමේදී කොන්ත්‍රාත්කරු පිළිබඳ නිසි ඇගයීමක් සිදුකර නොතිබුණි. එසේම, කොන්ත්‍රාත්කරු විසින් අදාළ ප්‍රදේශවල ගල්වැටි ඉදිකිරීමේදී යොදාගත් කළුගල් අවශ්‍ය ප්‍රමාණයෙන්, නිවැරදි මිලට, නිවැරදි ප්‍රමාණයෙන් හා නිවැරදි තත්ත්වයෙන් ලබා ගෙන නොතිබීම නිසා ඉදිකල ඇතැම් ගල්වැටි පුපුරා යාමට ලක්ව තිබීම හේතුවෙන් එම ස්ථාන නැවත සකස් කිරීම සඳහා අමාත්‍යාංශයට රු. 23,000,000ක අමතර පිරිවැයක් දැරීමට සිදුවී තිබුණි.

➤ **අකාර්යක්ෂමතාවය සම්බන්ධ නිදසුන්**

මධ්‍යම පළාතේ උස් භූමි ආශ්‍රිතව තද වර්ෂා හා සුළං පවතින කාලසීමාවන් පිළිබඳ කාලගුණික දත්ත අමාත්‍යාංශය විසින් ලබා ගෙන තිබුණි. ඒ අනුව 2016 නොවැම්බර් මස පළමු සතිය වන විට සියළු ගල්වැටි දැමීම් අවසන් කිරීමට සැලසුම් කළ යුතු වුවද, ප්‍රසම්පාදන පරිපාටි ක්‍රියාවේ යෙදවීමේ ප්‍රමාදයන් නිසා වර්ෂා කාලයේදී පවා ගල් වැටි දැමීම් සිදුකිරීමෙන් සිදුවී තිබූ හානි අවම කිරීම සඳහා ගිවිසුම්ගත මුදලට අමතරව රු.850,000 ක මුදලක් අමතරව ගෙවීමට සිදුවී තිබුණි.

➤ **එලදායකත්වය නොමැතිවීම් සම්බන්ධ නිදසුන්**

මෙම ව්‍යාපෘතියෙන් නායයාම් අවස්ථා අවම කිරීමට අපේක්ෂා කළ අතර, ඒ අනුව නායයාම් පැවතීමට ඉඩකඩ ඇතැයි වඩාත් අවදානම් සහගත පාසල් හා රෝහල් වල අනාරක්ෂිත ප්‍රදේශ ආවරණය වන පරිදි ගල්වැටි ඉදිකිරීම වෙනුවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායයාම් අවදානමක් නොමැති බවට සනාථ කර ඇති සීමාවෙන් ඔබ්බට වූ පාසල් දෙකකද රෝහලකද මේ ව්‍යාපෘතිය යටතේ රු.15,000,000 ක් වැයකර ගල්වැටි දමා තිබුණි.

එසේම මෙම ව්‍යාපෘතිය මඟින් නායයාම් අවස්ථා අවම කිරීම සඳහා ගල්වැටි ඉදිරිකීමට අමතරව අදාළ ප්‍රදේශවල රුක් රෝපණය කිරීමට සැලසුම් කර තිබුණි. ඒ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් රු. 300,000 ක් වැයකර පැල වර්ග 1200 ක් ලබාගෙන තිබුණි. පැල මිලදී ගැනීමේදී ඒවා ඉල්ලුම් කරන ලද ඒවා බවට භෞතිකව පරීක්ෂා කර තහවුරු කර නොගැනීම නිසා මින් පැල 400 ක් මෙම කාර්යය සඳහා නිර්දේශිත පැල නොවුණි. ලබාගත් පැල 250 ක් පාසැල් සිසුන්ට තමන්ගේ නිවාස වල සිටුවීමට බෙදා දී තිබූ අතර තවත් පැල 180 ක් නියමිත කාලය තුළ රෝපණය නොකිරීමෙන් මියගොස් තිබුණි. ඒ අනුව අදාළ ප්‍රදේශ වල සිටුවා තිබුණේ නිර්දේශිත පැල 370 ක් පමණි.

➤ **ඇතිවිය හැකි බලපෑම**

මේ අනුව මධ්‍යම පළාතේ උස් භූමිවල නාය යාම් තත්ත්වයන් අපේක්ෂිත පරිදි අවම කිරීම සිදුවී නොතිබුණි. අමාත්‍යාංශය විසින් 2016 වර්ෂය තුළ සැලසුම් කළ, සිසුන් 4,800ක් පමණ හා ගුරුවරුන් 930 ක් සිටින පාසල් 04 ක්ද නේවාසික රෝගීන් 3000 කට ආසන්න ප්‍රමාණයක් හා වෛද්‍යවරුන්

ඇතුළු රෝහල් කාර්යමණ්ඩලය 148 ක් සිටින රෝහල් 03 ක නාය යාම් අවස්ථා අවම කිරීමට අමාත්‍යාංශය කටයුතු කර නොතිබුණි. එසේම ඉදිකිරීම් කරනු ලැබූ පාසල් හා රෝහල්වල පවා නිසි ප්‍රමිතියෙන් අදාළ කාර්යයන් ඉටු නොවීමෙන් මෙම පාසල් හා රෝහල්වල නායයාම් ආපදා අවදානම් පහව ගොස් නොතිබුණි. අනාගත නායයෑම් ආපදා අවම කිරීම සඳහා සිදුකල රුක් රෝපණ ව්‍යාපෘතියෙන්ද අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත නොහැකි වන බව වැඩිදුරටත් නිරීක්ෂණය විය.

(මෙම සියළු විගණන නිරීක්ෂණයන් මනාකල්පිත ඒවා වේ. ඔබගේ නිරීක්ෂණ ගොඩනැගීමේදී සෑමවිටම සංඛ්‍යාත්මක/ ප්‍රමාණාත්මක දත්ත ඉදිරිපත් කළ යුතුය)

විගණකාධිපති